

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් බයෝටෙක්නොලොජී (පුද්ගලික) සමාගම (“සමාගම”) 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීරණ ආදායම් ප්‍රකාශනය , හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1)ව්‍යවස්ථාව සමග සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කල යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ. ජෛව තාක්ෂණ ආයතනය (පුද්ගලික) සමාගම

සමාගමේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී සමාගම අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය සමාගම ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමාගමේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමාගමේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) වගන්තිය ප්‍රකාරව,සමාගමේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා වගකීම් පිළිබඳ සමාගම නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇති වන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතික වීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහඟුරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස සමාගමේ අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව් කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම් අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සමාගමේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සමාගමේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, සමාගම ක්‍රියා කර ඇති බව,
- සමාගම සිය බලතල, සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව සහ;
- සමාගම සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 නීති රීති රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම,

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2021 නොවැම්බර් 16 දිනැති අංක 01/2021 රාජ්‍ය ව්‍යාපාර වකුලේඛය මගින් හඳුන්වාදෙන ලද රාජ්‍ය ව්‍යවසායන් සඳහා වන මාර්ගෝපදේශයේ 6.6 වගන්තිය	(i) මූල්‍ය වර්ෂය අවසන් වී දින 60ක් ඇතුළත කෙටුම්පත් වාර්ෂික වාර්තාව ඉදිරිපත් කළ යුතු වුවද, විගණන දිනය දක්වාම ආයතනය කෙටුම්පත් වාර්ෂික වාර්තාව ඉදිරිපත් කර නොතිබුණි. (ii) ගිණුම් වර්ෂය අවසන් වී දින 150ක් ඇතුළත වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වුවද, 2022 සහ 2023 වර්ෂ සඳහා වාර්ෂික වාර්තා විගණන දිනය වන තෙක්ම ඉදිරිපත් කර නොතිබුණි.	SLIBTEC ආයතනය දැනටමත් 2022 සහ 2023 වර්ෂ සඳහා වාර්ෂික වාර්තා අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇත. අමාත්‍යාංශය විසින් නිවැරදිතාවය පරීක්ෂා කිරීමට නියමිතය.	වකුලේඛ නීති රීති වලට අනුව, වාර්ෂික වාර්තාවේ සාරාංශයක් මූල්‍ය ප්‍රකාශන සමඟ ඉදිරිපත් කළ යුතු අතර, ගිණුම් වර්ෂය අවසන් වී දින 150ක් ඇතුළත වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගත යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රවීණතාවය

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.132,380,612 ක පාඩුවක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ පාඩුව රු.181,293,005 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.48,912,393 ක වැඩිවීමක් නිරීක්ෂණය විය. සමාලෝචිත වර්ෂය තුළ ආදායම රු.3,558,859කින් අඩුවීමක් දක්නට ලැබුණද, අනෙකුත් මෙහෙයුම් ආදායම රු.31,004,602 කින් වැඩිවීම සහ පරිපාලන වියදම් රු.22,491,186 කින් අඩුවීම, මෙම වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතු විය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණ	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශ
<p>2024 වර්ෂය සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද විධිමත් පර්යේෂණ සැලැස්මක් සකස් කර නොතිබුණි. මෙය සම්පත් ඵලදායී ලෙස වෙන් කිරීමට සහ පර්යේෂණ කාර්ය සාධනය ඇගයීමට ඇති හැකියාවට බාධාවක් විය.</p>	<p>පර්යේෂණ කමිටුවේ මහ පෙන්වීම අනුව, කමිටුවේ අවශ්‍යතාවලට අනුකූලව සෑම පර්යේෂණ ව්‍යාපෘතියකම කාර්ය සාධනය ඇගයීම සඳහා SLIBTEC ආයතනය 2024 වසර සඳහා පර්යේෂණ සැලැස්මක් සකස් කර ඇති අතර, ඊට අමතරව, 2025 වසර සඳහා සවිස්තරාත්මක පර්යේෂණ සැලැස්මක් සකස් කර ඇත.</p>	<p>පර්යේෂණ සැලැස්ම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කළ යුතු අතර සැලැස්ම ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කළ යුතුය.</p>

3.2 නිෂ්කාර්ය හෝ ඌණ උපයෝජිත දේපල පිරිසත හා උපකරණ

විගණන නිරීක්ෂණ	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශ
<p>(අ) 2023 දී, සමාගම අභ්‍යන්තර අලංකරණ සැලසුම් සහ ගෘහ භාණ්ඩ ප්‍රසම්පාදනය සඳහා රු.44,701,020 ක සැලකිය යුතු වියදමක් කර තිබුණි. කෙසේ වෙතත්, ගෘහ භාණ්ඩවලින් සැලකිය යුතු කොටසක් භාවිතයට නොගෙන පවතී. සම්පාදනය කරන අවස්ථාවේදී, සීමිත රසායනාගාර සංඛ්‍යාවක් පමණක් ක්‍රියාත්මක වූ අතර, තවත් රසායනාගාර කිහිපයක් අසම්පූර්ණ හා අක්‍රිය විය. මෙම තත්ත්වය සම්පත් ප්‍රමුඛතාකරණය සහ සමාගමේ සැලසුම් ක්‍රියාවලින්හි ඵලදායීතාවය පිළිබඳව බරපතල ගැටළු මතු කර තිබුණි.</p>	<p>යටිතල පහසුකම් සහ ගෘහ භාණ්ඩ සඳහා වන වියදම ඉහළ සුදුසුකම් ලත් වෘත්තිකයන් ආකර්ෂණය කර ගැනීමට සහ රඳවා ගැනීමට සහ හිතකර වැඩ පරිසරයක් නිර්මාණය කිරීමට උපායමාර්ගික තීරණයක් විය. ව්‍යාපාරික නායකයින් සහ ජාත්‍යන්තර ආයතන සමඟ සම්බන්ධ වන සීමිත වගකීම් සමාගමක් ලෙස, SLIBTEC, ප්‍රමාද වූ ආසියානු සංවර්ධන බැංකු ප්‍රදාන භාවිතා කරමින් රසායනාගාර සංවර්ධනය කිරීමට පෙර සුදුසු පුද්ගලයින් බඳවා ගැනීමට ප්‍රමුඛත්වය දෙන ලදී. පරිගණක සහ ශිෂ්‍ය සේවා ස්ථාන වැනි සමහර ක්ෂේත්‍ර දැනටමත් ක්‍රියාකාරී වන අතර අනෙක් ඒවා විශේෂඥ කාර්ය මණ්ඩලය සහ උපකරණ යෙදවීමට අපේක්ෂිතය. රැස්වීම් සහ ආයෝජකයින්ගේ සහභාගීවීම් සඳහා Crispr ප්‍රදේශය ඵලදායී ලෙස භාවිතා කෙරේ. SLIBTEC හි ජාත්‍යන්තර සහයෝගීතාවයන් සහ ICGEB කලාපීය පර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙස පිළිගැනීම සැලකිල්ලට ගෙන, ඉහළ යටිතල පහසුකම් ප්‍රමිතීන් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ. එබැවින්, අදාළ වියදම්, දිගුකාලීන උපායමාර්ගික ආයෝජනයක් නියෝජනය කරයි.</p>	<p>සම්පත් නිෂ්ක්‍රීය වීම වළක්වා ගැනීමට සහ අරමුදල් කාර්යක්ෂමව භාවිතා කිරීම සහතික කිරීම සඳහා සවිස්තරාත්මක අවශ්‍යතා තක්සේරුවක් කර අදියර ප්‍රසම්පාදන සැලැස්මක් සකස් කළ යුතුය.</p>

<p>(ආ) සමාගම 2023 දී රු. 120,989,136 ක වියදමින් ඊළඟ පරම්පරාවේ අනුක්‍රමික (NGS) පද්ධතියක් ප්‍රසම්පාදනය කර තිබුණි.. ඉහළ කාර්යසාධනයක් සහිත DNA සහ RNA අනුක්‍රමණය සඳහා එහි දියුණු හැකියාවන් තිබියදීත්, විගණනය කරන ලද දිනය වන 2025 අගෝස්තු 31 වන දින දක්වාම අදාළ උපකරණ භාවිතයට නොගෙන පවතී. එය දුර්වල උපායමාර්ගික සැලසුම්කරණය සහ නිසි කාර්යක්ෂමතාවයක් නොමැතිකම පිළිබිඹු කරයි.</p>	<p>ඩොංගු සහ සිකා වෛරස ප්‍රභේදයේ ජීවියෙකු තුළ අඩංගු ප්‍රවේනි ද්‍රව්‍ය පිලිබඳ 2025 කිරීමට නියමිත පර්යේෂණය සඳහා SLIBTEC ආයතනය විසින් උපකරණ භාවිතා කිරීමට නියමිත අතර , ව්‍යාපෘති සඳහා උපකාර ගැනීමට IBRO, Welcome භාරය , NIH යන ප්‍රධාන ජාත්‍යන්තර අරමුදල් වෙත අයදුම් කර ඇත. අනාගත සැලසුම් අතරට උසස් අනුක්‍රමණ ව්‍යාපෘති සඳහා ජාත්‍යන්තර හවුල් කරුවන් සමග සහයෝගයෙන් වැඩ කිරීම, exome අනුක්‍රමණ ලබාදීමේ සේවය දේශීය විශ්ව විද්‍යාල වෙත පිරිනැමීම සහ 2026 දී ආරම්භ කිරීමට නියමිත Earth Bio genome ව්‍යාපෘතියට දායක වීම ඇතුළත්වේ.</p> <p>පැය 24/7 පුරාම ක්‍රියාත්මක වායු සමීකරණ පහසුකම් නොමැතිකම, SLIBTEC ආයතනයට බාධාවකින් තොරව සේවාවන් සැපයීමේ හැකියාවට බාධාවක් වී තිබේ.</p>	<p>යටිතල පහසුකම් සීමාවන් සපුරාලීම මගින් රසායනාගාර පහසුකම් අඛණ්ඩව ක්‍රියාත්මක වීම තහවුරු කිරීම සඳහා සමාගම අවශ්‍ය පියවර ගත යුතුය.</p>
---	--	---

3.3 ප්‍රසම්පාදන කළමනාකරණය

	විගණන නිරීක්ෂණ	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශ
(අ)	<p>රජයේ මාර්ගෝපදේශවල 4.2.1 වගන්තියට අනුව, වසර තුනක කාලයක් සඳහා “ප්‍රධාන ප්‍රසම්පාදන සැලැස්මක්” සකස් කළ යුතුය. කෙසේ වෙතත්, සමාගම එහි ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන් “ප්‍රධාන ප්‍රසම්පාදන සැලැස්මක්” සකස් කර නොතිබුණි.</p>	<p>ලබන වසරේ සිට වසර තුනක කාලයක් සඳහා ප්‍රධාන ප්‍රසම්පාදන සැලැස්මක් සකස් කිරීමට සියලු ක්‍රියාමාර්ග ගනු ලැබේ.</p>	<p>ප්‍රධාන ප්‍රසම්පාදන සැලැස්මක් පිළියෙළ කර නියමිත කාල සීමාව තුළ දී අනුමත කර ගත යුතුය.</p>
(ආ)	<p>රජයේ මාර්ගෝපදේශවල 4.2.2 වගන්තියට අනුව ප්‍රසම්පාදන කාලසටහන් (PTS) (අදියර 1 සහ අදියර 2) සකස් කළ යුතුය. තවද, සමාගම ඊට අනුකූල නොවූවත්, පළමු රැස්වීමේදී PTS අනුමත කිරීම ප්‍රසම්පාදන කමිටුවේ වගකීමකි.</p>	<p>DPC රැස්වීම් වලදී ප්‍රසම්පාදන අයවැය සහ ප්‍රසම්පාදන ක්‍රමය සමඟ PTS නිරන්තරයෙන් සාකච්ඡා කෙරේ. කෙසේ වෙතත්, එය රැස්වීම් සටහන් ආකෘතියට ඇතුළත් කර නොමැත.</p>	<p>ප්‍රසම්පාදන කාලසටහන් සමාගම විසින් සකස් කළ යුතු අතර, ප්‍රසම්පාදන කමිටුව සමාලෝචනය කර පළමු රැස්වීමේදී විධිමත් ලෙස අනුමත කළ යුතුය.</p>

4. ගිණුම්කටයුතුභාවය සහ යහ පාලනය

4.1 සංයුක්ත සැලැස්ම

විගණන නිරීක්ෂණ	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශ
<p>ආර්ථික සංවර්ධනය සඳහා සම්බන්ධීකරණ සහ සුසංයෝගී ජෛව තාක්ෂණ නවෝත්පාදන පද්ධතියකට සහාය වීම සඳහා සමාගම 2020 දී සංස්ථාගත කරන ලදී. 2021-2025 කාල පරිච්ඡේදය සඳහා සකස් කරන ලද උපායමාර්ගික සැලැස්මේ දී, එක් එක් ඉලක්කය සඳහා සාක්ෂාත් කරගත යුතු නිශ්චිත ඉලක්ක සහ අනුරූප අරමුණු නිර්වචනය කර නොතිබුණි. තවද, 2021-2025 කාල පරිච්ඡේදය සඳහා සකස් කරන ලද ආයතනික සැලැස්ම සමාලෝචනය කර හෝ යාවත්කාලීන කර නොතිබුණි.</p>	<p>SLIBTEC හි උපායමාර්ගික සැලැස්ම වසර 5 කට වරක් යාවත්කාලීන කෙරෙන අතර 2025 සිට ඒ අනුව සමාලෝචනය කෙරේ.</p>	<p>උපායමාර්ගික සැලැස්මේ නිශ්චිත ඉලක්ක සහ අනුරූප අරමුණු පැහැදිලිව නිර්වචනය කළ යුතු අතර, උපායමාර්ගික සැලැස්ම වරින් වර සමාලෝචනය කර යාවත්කාලීන කළ යුතුය.</p>

4.2 අභ්‍යන්තර විගණනය

විගණන නිරීක්ෂණ	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශ
<p>රජය සතු සියලුම ව්‍යවසායන් සඳහා අභ්‍යන්තර විගණකවරයෙකු සිටිය යුතු වුවද, සමාගම අභ්‍යන්තර විගණකවරයෙකු පත් කර නොතිබුණි.</p>	<p>අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් තිදෙනෙකු විගණන කමිටුවට පත් කර ඇති අතර, ඔවුන්ගෙන් එක් අයෙකු කමිටුවේ සභාපති ලෙස නම් කර ඇත. එබැවින්, අභ්‍යන්තර විගණකවරයෙකු නොමැති විටදී පවා විගණන කමිටුවට රැස්විය හැකිය.</p>	<p>සමාගම විසින් විගණන කමිටුව හරහා මණ්ඩලයට සෘජුවම වාර්තා කරන අභ්‍යන්තර විගණකවරයෙකු පත් කළ යුතුය.</p>

4.3 විගණන කමිටුව

විගණන නිරීක්ෂණ	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශ
<p>ආයතනික පාලනයේ මාර්ගෝපදේශවලට අනුව සමාගම විසින් විගණන කමිටුවක් පිහිටුවා නොතිබුණි.</p>	<p>2025 සිට ක්‍රියාත්මක වන මාර්ගෝපදේශයන්ට අනුකූලව සමාගම මේ වන විට විගණන කමිටුව පත් කර ඇත.</p>	<p>සමාගම ආයතනික පාලන මාර්ගෝපදේශයන්ට අනුකූලව විගණන කමිටුවක් ස්ථාපිත කළ යුතුය.</p>

4.4 අයවැය පාලනය

විගණන නිරීක්ෂණ	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>සමාගම අයවැයගත ආදායම් ප්‍රකාශනය, අයවැයගත මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ අයවැයගත මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සකස් කර නොතිබුණි.</p>	<p>2022 සහ 2023 වසර සඳහා අයවැයගත ආදායම් ප්‍රකාශන සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශන අනුමත අයවැයවලට අනුකූලව සකස් කරන ලදී. ඉතිරි ප්‍රකාශන අනුමත අයවැය මත පදනම්ව වාර්ෂිකව යාවත්කාලීන කෙරේ.</p>	<p>සමාගම වාර්ෂිකව අයවැයගත ආදායම් ප්‍රකාශයක්, මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් සකස් කළ යුතුය.</p>